



Date: 10.05.2006

Time: පො.ව. 10.00 - ඔබෝන් 12.00

පූජ්‍ය 4 කට පමණක් පිළිගුරු සපයන්න

Q1.

- Computer එකක පවතින ප්‍රධාන ලක්ෂණ (features) මොනවාද?
- පහත පද සඳහා කෙටි සටහන් ලියන්න:
 - Central processing unit
 - Peripherals
 - Memory
- Micro Computers සහ Mainframe Computers අතර පවතින වෙනස්කම් මොනවාද?
- 32Mb memory chip එකක ඇති byte ගණන නොපමණද?

Q2.


- පහත දී ඇති දුශ්‍රමය සංඛ්‍යාව දුශ්‍රමය සංඛ්‍යාවක් බවටත්, දුශ්‍රමය සංඛ්‍යාව දුශ්‍රමය සංඛ්‍යාවක් බවටත් හරවන්න
 - 345_{10}
 - 110101011_2
- පරිගණක භාෂාවන් (Computer programming Languages) පරමිපරාවන් 5 ක් එම එක් එක් පරමිපරාවන් සඳහා උදාහරණය ඇගින් දෙන්න.
- System software සහ Application software අතර ඇති වෙනස්කම් මොනවාද?
- පහත ප්‍රකාශන සහා හෝ අසත්‍ය බව ප්‍රකාශ කරන්න.
 - BIOS program එක හා සම්බන්ධ වීමට ඇති එකම මාධ්‍යය(interface) Setup program එකයි.
 - මධ පරිගණකය ස්‍රියාන්තමක කළ විට diagnostic routing මූද්‍යකාංගය ස්‍රියාන්තමක වේ.
 - MS-DOS යනු single user, multi tasking operating system එකකි.
 - OS/2 යනු graphical based Networking Operating System.එකකි.
 - Windows වලට අවශ්‍ය සම්පත් ප්‍රමානයට වඩා වැඩි ප්‍රමාණයක Windows-NT වලට අවශ්‍ය වේ.

Q3.

- a. පෙනෙන් ලේඛනයේ පද්ධති (Operating System) පමණ ප්‍රසාදීන් විශාලීය මෙහෙයුම් පද්ධතියක (Windows Operating System) ඇති වාසි හා අවාසි මෝනවාදුයි පදනම් කරන්න.
- b. පහත ප්‍රකාශන සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න.
- DOS 'friendliest' මෙහෙයුම් පද්ධතියක (Operating System) නොවේ.
 - Unix විශේෂයෙන් සහසා ඇත්තේ මුද්‍රකාරී පක්පත්තන් (programmers) පදනාය.
 - Linux මෙහෙයුම් පද්ධතිය පදනා බලපෑම්පතන (powerful) පරිගණක අවශ්‍ය වේ.
 - XENIX සහ AIX යුතු LINUX වලම සංස්කරණයන් (version) දෙකකි.
 - Networking සහ multi user චැබු රහස්‍යම උන්/2 මිනිස් ප්‍රයෝග ලැබේ.
- c. පහත එවා යදා කෙටි සටහන් ලියන්න:
- Windows explore
 - My computer
 - Control panel

Q4.

- a. අනෙකුත් Word processor විලට වචා Microsoft Word විවාත් ජනප්‍රියයි. (Microsoft word is the most popular word processor than others) මෙම මෙම ප්‍රකාශනයට එකා වන්නේද? කෙටියෙන් විස්තර කරන්න.
- b.



ඉහත පෙන්වා ඇති රුපය භාවිතා කරමින් පහත කටයුතු සිදු කළ හැකින් කොළඹුයි පෙන්වා දෙන්න.

- font එකෙහි නම 'Arial' සහ ප්‍රමාණය 10 වන ලෙසට සැකසීම.
- Text එක left සහ right justified වන ලෙසට සැකසීම (alignment කිරීම).

- iii. මධ්‍යගේ text document එකට bullets ඇඟලන් කිරීම.
- iv. text සහ background colors පිවාස් කිරීම.
- c. උපස් පෙළ සිපුන් සඳහා Microsoft word හුදුන්වා දැමට Microsoft PowerPoint presentation පිටු 5 ක් පහසු කරන්න.

Q5.

- a. Spreadsheet එකක් යනු කුමක්ද?
- b. පහත ප්‍රකාශන මධ්‍යගේ Microsoft Excel දැනුම භාවිතයෙන් විස්තර කරන්න.
- Workbook
 - Formula bar
- c. පහත දී ඇති table එක භාවිතයෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

	A	B	C
1	Reg. No	Course Code	Marks
2	10203040	CSE1174	60
3	10203041	CSE1174	13
4	10203042	CSE1174	94
5	10203043	CSE1174	40
6	10203044	CSE1174	25
7	10203045	CSE1174	70
8	10203046	CSE1174	55
9	10203047	CSE1174	24

- ලක්ෂණ වල මූල එකතුව ලබා ගැනීම සඳහා ත්‍රියාවලියන් (function) ලියන්න.
- ලක්ෂණ එල උපරි අගය හා අවම අගය සෙවීම සඳහා ත්‍රියාවලියන් (function) ලියන්න.
- සියලු සිපුන් සඳහා අමතර ලක්ෂණ 05 ක් එකතු කිරීම සඳහා ත්‍රියාවලියන් (function) ලියන්න.
- පායෝලොඩ් ලක්ෂණ වල මධ්‍යන අගය හොයන්න.

Q6.

- a. 5.c කොටසේ ඇති වගුව භාවිත කරමින් Records, Field and Data යනු මොනවාදැයි විස්තර කරන්න.
- b. ඉහත වගුවේ (5.c) ඇති දත්ත සඳහා භාවිත කිරීමට ටයෝන් සුදුසු data types මොනවාදැයි විස්තර කරන්න.

- C. පහත දක්වා ඇති රුපයෙන් ඉහත 5.0 වලදී හාලිතයෙන් අවශ්‍ය දැන් පමණක් ලබා යුත්ම සඳහා සිංහල උදා ඕකු මෙහෙයු තුළ query එකක් designed view එහි දැක්වේ. මෙම Query එකෙන් ලැබෙන ප්‍රතිදානය නුමක්ද? මධ්‍යි පිළිතුරට හේතු දක්වා ඇත්තින් විස්තර කරන්න.

Field:	reg No	marks
Table:	Result	Reg No
Sort:		
Show:	<input checked="" type="checkbox"/>	<input checked="" type="checkbox"/>
Criteria:	>=40	
Or:		

- d. පහද දක්වා ඇති පද සඳහා අනු එක විස්තරන් ලියන්න.

- i. e-commerce
- ii. Intelligent systems

*** සියලුම සිම්හාම් ඇවරිණු ***